

වර්තමාන කාලය

අද - අද

අද එංග පෝරදු ? - උෟ/ඒක කොහෙද යන්නේ ?

අදක්කු පෝරදු - උෟ/ඒකට යනව/යන්නේ

යම් කෙනෙක් ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසීමේ දී පොදු සමාජයේ ඉංග්‍රීසි බසින් භාවිත වන ස්ථාන නාමපද සමග සහ ඉ , උ , ටේ යබදයෙන් අවසන් දෙමළ බසින් භාවිත වන ස්ථාන නාම පද සමග ද ක්කු එකතුකර පිළිතුරු ලබාදිය හැක.

1. අද ටවුන්-ක්කු පෝරදු - ඒක ටවුමට යනව
2. අද හොස්පිටල්-ක්කු පෝරදු - ඒක රෝහලට යනව
3. අද එයාපෝර්ට්-ක්කු පෝරදු - ඒක එයාපෝට් එකට යනව
4. අද බැන්ක්-ක්කු පෝරදු - ඒක බැංකුවට යනව
5. අද පෝස්ට් ඔපිස්-ක්කු පෝරදු - ඒක තැපැල් කන්තෝරුවට යනව
6. අද ස්කූල්-ක්කු පෝරදු - ඒක පාසලට යනව
7. අද බස්ටැන්ඩ්-ක්කු පෝරදු - ඒක බස්ටැන්ඩ් එකට යනව
8. අද රේල්ස්ටේෂන්-ක්කු පෝරදු - ඒක දුම්රියපලට යනව
9. අද ගරාජ්-ක්කු පෝරදු - ඒක ගරාජ් එකට යනව
10. අද ඡෙඩ්-ක්කු පෝරදු - ඒක ඡෙඩ් එකට යනව
11. අද නිගම්බු පෝරදු - ඒක මීගමු යනව
12. අද හැටන් පෝරදු - ඒක හැටන් වලට යනව
13. අද ජැජ්නා පෝරදු - ඒක යාපනේ යනව
14. අද ට්‍රින්කො පෝරදු - ඒක ත්‍රිකුණාමලේ යනව
15. අද මැනා පෝරදු - ඒක මන්නාරම යනව
16. අද බැටිකලෝපෝරදු - ඒක මඩකලපු යනව
17. අද කැණ්ඩි පෝරදු - ඒක නුවර යනව
18. අද කොළම්බු පෝරදු - ඒක කොළඹ යනව
19. අද මාත්තරෙ පෝරදු - ඒක මාතර යනව
20. අද කාලි පෝරදු - ඒක ගාල්ලට යනව
21. අද වෙලිය පෝරදු - උෟ එලියට යනව
22. අද උල්ල පෝරදු - උෟ ඇතුළට යනව
23. අද කීල පෝරදු - උෟ පහළට යනව
24. අද මේල පෝරදු - උෟ උඩට යනව
25. අද රෝඩ්-ක්කු පෝරදු - උෟ පාරට යනව
26. අද රූම්- ක්කු පෝරදු - උෟ කාමරේට යනව
27. අද ගුහෙ- ක්කු පෝරදු - උෟ ගුහාවට යනව
28. අද මලෙ- ක්කු පෝරදු - උෟ කන්දට යනව
29. අද කුටුටු- ක්කු පෝරදු - උෟ කුඩුවට යනව
30. අද ටීට්ට පෝරදු - උෟ ගෙදර යනව

අතීත කාලය

අද්‍ය - අද්‍ය

අද්‍ය එංග පෝන්ද්‍ර ? - උෟ/ඒක කොහෙද ගියෙ ?

අද්‍යක්කු පෝන්ද්‍ර - උෟ/ඒකට ගියෙ/ගියා

යම් කෙනෙක් ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසීමේ දී පොදු සමාජයේ ඉංග්‍රීසි බසින් භාවිත වන ස්ථාන නාමපද සමග සහ ඉ , උ , ඒ ශබ්දයෙන් අවසන් දෙමළ බසින් භාවිත වන ස්ථාන නාම පද සමග ද ක්කු එකතුකර පිළිතුරු ලබාදිය හැක.

- | | | |
|--------------------------------------|---|--------------------------|
| 31. අද්‍ය ටවුන්-ක්කු පෝන්ද්‍ර | - | ඒක ටවුමට ගියා |
| 32. අද්‍ය හොස්පිටල්-ක්කු පෝන්ද්‍ර | - | ඒක රෝහලට ගියා |
| 33. අද්‍ය එයාපෝර්ට්-ක්කු පෝන්ද්‍ර | - | ඒක එයාපෝට් එකට ගියා |
| 34. අද්‍ය බැන්ක්-ක්කු පෝන්ද්‍ර | - | ඒක බැංකුවට ගියා |
| 35. අද්‍ය පෝස්ට් ඔපිස්-ක්කු පෝන්ද්‍ර | - | ඒක තැපැල් කන්තෝරුවට ගියා |
| 36. අද්‍ය ස්කූල්-ක්කු පෝන්ද්‍ර | - | ඒක පාසලට ගියා |
| 37. අද්‍ය බස්ටැන්ඩ්-ක්කු පෝන්ද්‍ර | - | ඒක බස්ටැන්ඩ් එකට ගියා |
| 38. අද්‍ය රේල්ස්ටේෂන්-ක්කු පෝන්ද්‍ර | - | ඒක දුම්රියපලට ගියා |
| 39. අද්‍ය ගරාජ්-ක්කු පෝන්ද්‍ර | - | ඒක ගරාජ් එකට ගියා |
| 40. අද්‍ය ෂෙඩ්-ක්කු පෝන්ද්‍ර | - | ඒක සෙඩ් එකට ගියා |
| 41. අද්‍ය නිගම්බු පෝන්ද්‍ර | - | ඒක මීගමු ගියා |
| 42. අද්‍ය හැටන් පෝන්ද්‍ර | - | ඒක හැටන් වලට ගියා |
| 43. අද්‍ය ජැප්නා පෝන්ද්‍ර | - | ඒක යාපනේ ගියා |
| 44. අද්‍ය ට්‍රින්කො පෝන්ද්‍ර | - | ඒක ත්‍රිකුණාමලේ ගියා |
| 45. අද්‍ය මැනා පෝන්ද්‍ර | - | ඒක මන්නාරම ගියා |
| 46. අද්‍ය බැටිකලෝ පෝන්ද්‍ර | - | ඒක මඩකලපු ගියා |
| 47. අද්‍ය කැෂ්ඩ් පෝන්ද්‍ර | - | ඒක නුවර ගියා |
| 48. අද්‍ය කොළඹබු පෝන්ද්‍ර | - | ඒක කොළඹ ගියා |
| 49. අද්‍ය මාත්තරෙර පෝන්ද්‍ර | - | ඒක මාතර ගියා |
| 50. අද්‍ය කාලි පෝන්ද්‍ර | - | ඒක ගාල්ලට ගියා |
| 51. අද්‍ය වෙලිය පෝන්ද්‍ර | - | උෟ එලියට ගියා |
| 52. අද්‍ය උල්ල පෝන්ද්‍ර | - | උෟ ඇතුළට ගියා |
| 53. අද්‍ය කීල පෝන්ද්‍ර | - | උෟ පහළට ගියා |
| 54. අද්‍ය මේල පෝන්ද්‍ර | - | උෟ උඩට ගියා |
| 55. අද්‍ය රෝඩ්-ක්කු පෝන්ද්‍ර | - | උෟ පාරට ගියා |
| 56. අද්‍ය රූම්- ක්කු පෝන්ද්‍ර | - | උෟ කාමරේට ගියා |
| 57. අද්‍ය ගූහෙ- ක්කු පෝන්ද්‍ර | - | උෟ ගුහාවට ගියා |
| 58. අද්‍ය මලෙල- ක්කු පෝන්ද්‍ර | - | උෟ කන්දට ගියා |
| 59. අද්‍ය කූටුටු- ක්කු පෝන්ද්‍ර | - | උෟ කූඩුවට ගියා |
| 60. අද්‍ය වීටට පෝන්ද්‍ර | - | උෟ ගෙදර ගියා |

වර්තමාන කාලය

අද එංග ඉරුක්කිරිදු ? - උං කොහෙද ඉන්නෙ / ඒක කොහෙද තියෙන්නෙ ?

අදල ඉරුක්කිරිදු - උංඒ ඉන්නෙ/ ඒකඒ තියෙන්නෙ

යම් කෙනෙක් ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසීමේ දී පොදු සමාජයේ ඉංග්‍රීසි බසින් භාවිත වන ස්ථාන නාමපද සමග සහ ඉ , ඒ යබ්දයෙන් අවසන් දෙමළ බසින් භාවිත වන ස්ථාන නාම පද සමග ද ල එකතුකර පිළිතුරු ලබාදිය හැක.

- | | | |
|-----------------------------------|---|------------------------------|
| 61. අද ටවුන්-ල ඉරුක්කිරිදු | - | ඒක ටවුමෙ තියෙන්නෙ |
| 62. අද හොස්ටිටල්-ල ඉරුක්කිරිදු | - | ඒක රෝහලේ තියෙන්නෙ |
| 63. අද එයාපෝර්ට්-ල ඉරුක්කිරිදු | - | ඒක එයාපෝට් එකේ තියෙන්නෙ |
| 64. අද බැන්ක්-ල ඉරුක්කිරිදු | - | ඒක බැංකුවෙ තියෙන්නෙ |
| 65. අද පෝස්ට් ඔපිස්-ල ඉරුක්කිරිදු | - | ඒක තැපැල් කන්තෝරුවෙ තියෙන්නෙ |
| 66. අද ස්කූල්-ල ඉරුක්කිරිදු | - | ඒක පාසලේ තියෙන්නෙ |
| 67. අද බස්ටැන්ඩ්-ල ඉරුක්කිරිදු | - | ඒක බස්ටැන්ඩ් එකේ තියෙන්නෙ |
| 68. අද රේල්ස්ටේෂන්-ල ඉරුක්කිරිදු | - | ඒක දුම්රියපලේ තියෙන්නෙ |
| 69. අද ගරාජ්-ල ඉරුක්කිරිදු | - | ඒක ගරාජ් එකේ තියෙන්නෙ |
| 70. අද ෂෙඩ්-ල ඉරුක්කිරිදු | - | ඒක සෙඩ් එකේ තියෙන්නෙ |
| 71. අද නිගම්බු-ල ඉරුක්කිරිදු | - | ඒක මීගමුවෙ තියෙන්නෙ |
| 72. අද හැටන්- ල ඉරුක්කිරිදු | - | ඒක හැටන් වල තියෙන්නෙ |
| 73. අද ජැජ්නා- ල ඉරුක්කිරිදු | - | ඒක යාපනේ තියෙන්නෙ |
| 74. අද ට්‍රිරික්කො- ල ඉරුක්කිරිදු | - | ඒක ත්‍රිකුණාමලේ තියෙන්නෙ |
| 75. අද මැනා- ල ඉරුක්කිරිදු | - | ඒක මන්නාරමේ තියෙන්නෙ |
| 76. අද බැටිකලෝ ල -ඉරුක්කිරිදු | - | ඒක මඩකළපුවේ තියෙන්නෙ |
| 77. අද කැණ්ඩ්- ල ඉරුක්කිරිදු | - | ඒක නුවර තියෙන්නෙ |
| 78. අද කළමිබු- ල ඉරුක්කිරිදු | - | ඒක කොළඹ තියෙන්නෙ |
| 79. අද මාත්තරෙර- ල ඉරුක්කිරිදු | - | ඒක මාතර තියෙන්නෙ |
| 80. අද කාලි- ල ඉරුක්කිරිදු | - | ඒක ගාල්ලෙ තියෙන්නෙ |
| 81. අද වෙලිය ඉරුක්කිරිදු | - | උං එලියෙ ඉන්නෙ |
| 82. අද උල්ල ඉරුක්කිරිදු | - | උං ඇතුලෙ ඉන්නෙ |
| 83. අද කීල ඉරුක්කිරිදු | - | උං පහළ ඉන්නෙ |
| 84. අද මේල ඉරුක්කිරිදු | - | උං උඩ ඉන්නෙ |
| 85. අද රෝඩ්-ල ඉරුක්කිරිදු | - | උං පාරෙ ඉන්නෙ |
| 86. අද රූමි- ල ඉරුක්කිරිදු | - | උං කාමරේ ඉන්නෙ |
| 87. අද ගුහෙ- ල ඉරුක්කිරිදු | - | උං ගුහාවෙ ඉන්නෙ |
| 88. අද මලෙල- ල ඉරුක්කිරිදු | - | උං කන්දෙ ඉන්නෙ |
| 89. අද කුට්ටි- ල ඉරුක්කිරිදු | - | උං කුඩුවෙ ඉන්නෙ |
| 90. අද විට්ටි- ල ඉරුක්කිරිදු | - | උං ගෙදර ඉන්නෙ |

අතීත කාලය

අදු එංග ඉරුන්දු ? - උඟ කොහෙද හිටියෙ / ඒක කොහෙද තිබුනෙ ?

අදුල ඉරුන්දු - උඟඒ හිටියෙ, හිටිය / ඒකඒ තිබුනෙ, තිබුන

යම් කෙනෙක් ඔබගෙන් මෙවැනි ප්‍රශ්නයක් විමසීමේ දී පොදු සමාජයේ ඉංග්‍රීසි බසින් භාවිත වන ස්ථාන නාමපද සමග සහ ඉ , උ , එම ශබ්දයෙන් අවසන් දෙමළ බසින් භාවිත වන ස්ථාන නාම පද සමග ද ල එකතුකර පිළිතුරු ලබාදිය හැක.

- | | | |
|--------------------------------|---|----------------------------|
| 91. අදු ටවුන්-ල ඉරුන්දු | - | ඒක ටවුමෙ තිබුනෙ |
| 92. අදු හොස්පිටල්-ල ඉරුන්දු | - | ඒක රෝහලේ තිබුනෙ |
| 93. අදු එයාපෝර්ට්-ල ඉරුන්දු | - | ඒක එයාපෝට් එකේ තිබුනෙ |
| 94. අදු බැන්ක්-ල ඉරුන්දු | - | ඒක බැංකුවෙ තිබුනෙ |
| 95. අදු පෝස්ට් ඔපිස්-ල ඉරුන්දු | - | ඒක තැපැල් කන්තෝරුවෙ තිබුනෙ |
| 96. අදු ස්කූල්-ල ඉරුන්දු | - | ඒක පාසලේ තිබුනෙ |
| 97. අදු බස්ටැන්ඩ්-ල ඉරුන්දු | - | ඒක බස්ටැන්ඩ් එකේ තිබුනෙ |
| 98. අදු රේල්ස්ටේෂන්-ල ඉරුන්දු | - | ඒක දුම්රියපලේ තිබුනෙ |
| 99. අදු ගරාජ්-ල ඉරුන්දු | - | ඒක ගරාජ් එකේ තිබුනෙ |
| 100. අදු සෙඩ්-ල ඉරුන්දු | - | ඒක සෙඩ් එකේ තිබුනෙ |
| 101. අදු නිගම්බු-ල ඉරුන්දු | - | ඒක මීගමුවෙ තිබුනෙ |
| 102. අදු හැටන්- ල ඉරුන්දු | - | ඒක හැටන් වල තිබුනෙ |
| 103. අදු ජැජ්නා- ල ඉරුන්දු | - | ඒක යාපනේ තිබුනෙ |
| 104. අදු ට්‍රිත්කො- ල ඉරුන්දු | - | ඒක ත්‍රිකුණාමලේ තිබුනෙ |
| 105. අදු මැනා- ල ඉරුන්දු | - | ඒක මන්නාරමේ තිබුනෙ |
| 106. අදු බැටිකලෝ ල -ඉරුන්දු | - | ඒක මඩකළපුවෙ තිබුනෙ |
| 107. අදු කැෂ්ඩ්- ල ඉරුන්දු | - | ඒක නුවර තිබුනෙ |
| 108. අදු කළුම්බු- ල ඉරුන්දු | - | ඒක කොළඹ තිබුනෙ |
| 109. අදු මාත්තරෙ- ල ඉරුන්දු | - | ඒක මාතර තිබුනෙ |
| 110. අදු කාලි- ල ඉරුන්දු | - | ඒක ගාල්ලෙ තිබුනෙ |
| 111. අදු වෙලිය ඉරුන්දු | - | උඟ එලියෙ හිටියෙ |
| 112. අදු උල්ල ඉරුන්දු | - | උඟ ඇතුලෙ හිටියෙ |
| 113. අදු කීල ඉරුන්දු | - | උඟ පහළ හිටියෙ |
| 114. අදු මේල ඉරුන්දු | - | උඟ උඩ හිටියෙ |
| 115. අදු රෝඩ්-ල ඉරුන්දු | - | උඟ පාරෙ හිටියෙ |
| 116. අදු රූම්- ල ඉරුන්දු | - | උඟ කාමරේ හිටියෙ |
| 117. අදු ගුහෙ- ල ඉරුන්දු | - | උඟ ගුහාවෙ හිටියෙ |
| 118. අදු මලෙල- ල ඉරුන්දු | - | උඟ කන්දෙ හිටියෙ |
| 119. අදු කූට්ටි- ල ඉරුන්දු | - | උඟ කූඩුවෙ හිටියෙ |
| 120. අදු වීට්ටි- ල ඉරුන්දු | - | උඟ ගෙදර හිටියෙ |